

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka

60 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2022 (2023)
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2022 (2023)
General Certificate of Education (Ord. Level) Examination, 2022 (2023)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II
வணிகக் கல்வியும் கணக்கீடும் I, II
Business and Accounting Studies I, II

පැය තුනයි
மூன்று மணித்தியாலம்
Three hours

අමතර සියවිම් කාලය - මිනිත්තු 10 යි
மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்
Additional Reading Time - 10 minutes

අමතර සියවිම් කාලය ප්‍රශ්න පත්‍රය සියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I

උපදෙස්:

- * සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- * අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.
- * ඔබව සැලකෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුළ (X) ලකුණු යොදන්න.
- * එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් කියවා, ඒවා ද පිළිපදින්න.

- පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 5 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ඉංජිනේරුවරයෙකු වන නලින් ආචාර්ය උපාධිය නිමවා 'රෝස්ට්ලා' නම් නවාතැනෙහි වාසය කරයි. ඔහු 'විජය සූර්ය කෝෂ' නමින් ගෘහස්ථ සූර්ය කෝෂ නිෂ්පාදනය කර බෙදාහැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සි/ස සන්පවර් පොද්ගලික සමාගම අඛණ්ඩව සපයයි. සුපුන් නිෂ්පාදන කටයුතු සඳහා සහය වෙයි. නිෂ්පාදිත බෙදාහැරීම රුවන් සතු 'ටෙන්සිටි' සුපිරි වෙළෙඳසැල් ජාලය මගින් සිදු කරනු ලබයි.

- ඉහත සිද්ධියෙහි නලින් සිය නිවාස අවශ්‍යතාව සපුරාගෙන ඇත්තේ
 - (1) විජය සූර්ය කෝෂ ව්‍යාපාරය මගිනි.
 - (2) ටෙන්සිටි සුපිරි වෙළෙඳසැල මගිනි.
 - (3) සි/ස සන්පවර් පොද්ගලික සමාගම මගිනි.
 - (4) රෝස්ට්ලා නවාතැන මගිනි.
- විජය සූර්ය කෝෂ ව්‍යාපාරයේ බාහිර පරිසර සාධක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
 - (1) නලින්, ටෙන්සිටි සුපිරි වෙළෙඳසැල
 - (2) රුවන්, සි/ස සන්පවර් පොද්ගලික සමාගම
 - (3) සුපුන්, ටෙන්සිටි සුපිරි වෙළෙඳසැල
 - (4) සුපුන්, සි/ස සන්පවර් පොද්ගලික සමාගම
- ටෙන්සිටි සුපිරි වෙළෙඳසැල් ජාලය, විජය සූර්ය කෝෂ ව්‍යාපාරයට
 - (1) යක්තියකි.
 - (2) දුර්වලතාවකි.
 - (3) අවස්ථාවකි.
 - (4) තර්ජනයකි.
- නලින්ගේ ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් වන ප්‍රාග්ධනය සඳහා නිදසුනක් වන්නේ
 - (1) ටෙන්සිටි සුපිරි වෙළෙඳසැල් ගොඩනැගිල්ල ය.
 - (2) සි/ස සන්පවර් පොද්ගලික සමාගමේ ගොඩනැගිල්ල ය.
 - (3) රෝස්ට්ලා නවාතැන ය.
 - (4) විජය සූර්ය කෝෂ ව්‍යාපාර ගොඩනැගිල්ල ය.
- සි/ස සන්පවර් පොද්ගලික සමාගම, විජය සූර්ය කෝෂ ව්‍යාපාරයට ඇල්මක් දැක්වීමට හේතුවක් වන්නේ
 - (1) ලාභාංශ ලබා ගැනීමට ය.
 - (2) අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීමට ය.
 - (3) නිෂ්පාදිත සාධාරණ මිලකට ලබා ගැනීමට ය.
 - (4) ආයෝජනයේ පුරප්පිකතාව තහවුරු කර ගැනීමට ය.

ලෙවැනි පිටුව බලන්න.

6. වර්තමානයේ බොහෝ ව්‍යාපාර, හවුල් ව්‍යාපාරයකට වඩා සංස්ථාපිත සමාගමක් ලෙස පවත්වාගෙන යාමට රුචිකත්වයක් දක්වයි. මෙයට හේතුව වන්නේ
- (1) ලාභය බෙදී යාම ය. (2) අයිතිය බෙදී යාම ය.
(3) අයිතිය වගකීම ය. (4) නෛතික පුද්ගලභාවය ය.

7. සීමාසහිත මැදගම විවිධ සේවා සමුපකාර සමිතිය ① අංශයේ ② ව්‍යාපාර සංවිධානයකි.

ඉහත ① හා ② ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

- (1) පොද්ගලික, ලාභ අරමුණු කර ගත් (2) පොද්ගලික, ලාභ අරමුණු කර නොගත්
(3) පොදු, ලාභ අරමුණු කර ගත් (4) පොදු, ලාභ අරමුණු කර නොගත්
8. චෙක්පත් සම්බන්ධ ගනුදෙනුවල දී වාණිජ බැංකුව සෑම විට ම,
- (1) අණකරු වේ. (2) අණලදු වේ.
(3) ආදායකයා වේ. (4) පිටසන්කරු වේ.

9. වාණිජ බැංකුවක් විසින් සපයනු ලබන පහසුකම් කිහිපයක් පහත දැක්වේ.

- A - අයිරා පහසුකම් ලබා දීම
B - කැන්පතු සඳහා පොලී ගෙවීම
C - ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම
D - චෙක්පත් මගින් ගෙවීම් කිරීම

ඉහත දෑ අතුරෙන්, සංගම ගිණුම් හිමියෙකුට පමණක් ලබාගත හැකි පහසුකම් වන්නේ

- (1) A සහ C ය. (2) A සහ D ය. (3) B සහ D ය. (4) C සහ D ය.

10. සන්නිවේදන මාධ්‍ය හා ක්‍රම කිහිපයක් පහත වගුවේ දැක්වේ.

සන්නිවේදන මාධ්‍ය	සන්නිවේදන ක්‍රම
1. වාචික	A - ෆැක්ස් පණිවිඩය
2. ලිඛිත	B - දුරකථනය
3. විද්‍යුත් වාචික	C - රැස්වීම
4. විද්‍යුත් ලිඛිත	D - දැන්වීම් පුවරුව

ඉහත සන්නිවේදන මාධ්‍ය දී ඇති අනුපිළිවෙළ අනුව, සන්නිවේදන ක්‍රම සමග නිවැරදිව ගළපන ලද පිළිතුර තෝරන්න.

- (1) A, C, B, D (2) B, A, C, D (3) C, D, A, B (4) C, D, B, A

11. රු. 5 000 000 කට රක්ෂණය කර තිබූ නුවන්ගේ මෝටර් රථය අනතුරකට භාජනය විය. නමුත් සිදු වූ අලාභය වූ රු. 800 000 පමණක් රක්ෂණ සමාගම විසින් ලබා දෙන ලදී. මේ සඳහා බලපා ඇති රක්ෂණ මූලධර්මය වන්නේ
- (1) උපරිම විශ්වාසයයි. (2) හානි පූරණයයි.
(3) රක්ෂණ හිමිකමයි. (4) ආදේශනයයි.

12. මිහිරි තම ගෙවත්තේ වගා කරන පලතුරු, වෙළඳසැලක් පවත්වාගෙන යන කුමාරට අලෙවි කරයි. කුමාරගෙන් මිල දී ගත් පලතුරු ඉතා රසවත් බව රුවන්ගේ සිරිද පවසයි. ඉහත සිද්ධියට අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- (1) කුමාර, මිහිරිගෙන් පලතුරු මිල දී ගැනීම නොග වෙළෙඳාමකි.
(2) රුවන්, කුමාරගෙන් පලතුරු මිල දී ගැනීම නොග වෙළෙඳාමකි.
(3) කුමාර, රුවන්ට පලතුරු විකිණීම නොග වෙළෙඳාමකි.
(4) මිහිරි, කුමාරට පලතුරු විකිණීම සිල්ලර වෙළෙඳාමකි.

13. ප්‍රවාහන මූලිකාංගයක් වන පර්යන්තය සඳහා නිදසුනක් වන්නේ

- (1) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ය.
(2) ලංකා විදුලිබල මණ්ඩලය ය.
(3) ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය ය.
(4) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ය.

14. කළමනාකරණ කාර්යයක් වන සැලසුම්කරණය සඳහා පාසලක ක්‍රියාකාරකමක් වන්නේ
- (1) වර්ෂ අවසානයේ සිසුන්ගේ ප්‍රගති වාර්තා ලබා දීම ය.
 - (2) බිෂො පැමිණීමේ නාම ලේඛනය ලකුණු කිරීම ය.
 - (3) ආංශ ප්‍රධානීන් පත් කිරීම ය.
 - (4) පත්ති කාලසටහන පිළියෙල කිරීම ය.
15. ව්‍යවසායකයෙකු තම නිෂ්පාදිතය සඳහා නැවත භාවිත කළ හැකි ඇසුරුම් කිරීමාණය කරයි. මෙම ඇසුරුම් ඇතුළත් වන අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යය කුමක් ද?
- (1) නිෂ්පාදිතය
 - (2) මිල
 - (3) ස්ථානය
 - (4) ප්‍රවර්ධනය
16. ආයෝජනයකට ප්‍රාග්ධන ලාභ පමණක් ලැබිය හැක්කේ
- (1) ස්වර්ණාභරණ සහ ඉඩම්වල ආයෝජනය කිරීමෙනි.
 - (2) ඉඩම් සහ කොටස්වල ආයෝජනය කිරීමෙනි.
 - (3) ස්ථාවර තැන්පතු සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමෙනි.
 - (4) කොටස් සහ ඉතිරිකිරීමේ ගිණුම්වල ආයෝජනය කිරීමෙනි.
17. වැඩිවීම හර සහ අඩුවීම බැර ද්විත්ව සටහන් මූලධර්මය අදාළ වන්නේ
- (1) වත්කම්වලට පමණි.
 - (2) වියදම්වලට පමණි.
 - (3) වත්කම් හා වියදම්වලට පමණි.
 - (4) වියදම් හා වගකීම්වලට පමණි.
18. ව්‍යාපාරයක ගිණුම්කරණ සමීකරණයේ හිමිකම් වෙනස්වීමට බලපාන ගනුදෙනුවක් වන්නේ
- (1) රු. 5 000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම ය.
 - (2) රු. 12 000 ක ව්‍යාපාරයේ වීදුලි බිල ගෙවීම ය.
 - (3) රු. 50 000 ක ලී බඩු අත්පිට මුදලට ගැනීම ය.
 - (4) ණයගැතියෙකුගෙන් රු. 14 000 ක වෙත්පතක් ලැබීම ය.
19. රාහුල් රු. 7 000 කට මිල දී ගත් බඩු තොගයක් රු. 10 000 කට අත්පිට මුදලට විකුණුවේ ය. මෙම ගනුදෙනුවෙන් පිහුණේ ව්‍යාපාරයේ මුළු වත්කම්වල වටිනාකම
- (1) රු. 3 000 කින් වැඩි වේ.
 - (2) රු. 7 000 කින් අඩු වේ.
 - (3) රු. 10 000 කින් වැඩි වේ.
 - (4) වෙනස් නොවේ.
20. රයන්ගේ ව්‍යාපාරයේ 2023.03.31 දිනට ගිණුම්කරණ සමීකරණය පහත පරිදි විය.
- | | | | | |
|---------|---|---------|---|--------|
| වත්කම් | = | හිමිකම් | + | වගකීම් |
| (රු.) | | (රු.) | | (රු.) |
| 150 000 | | 100 000 | | 50 000 |
- එක් ගනුදෙනුවකට පසුව ද, මෙම ගිණුම්කරණ සමීකරණයේ වටිනාකම් වෙනස් වූයේ නැත. එම ගනුදෙනුව කුමක් ද?
- (1) ණයගිතියෙකුට රු. 7 500 ක් ගෙවීම
 - (2) ණයගැතියෙකුගෙන් රු. 10 000 ක් ලැබීම
 - (3) රු. 15 000 ක කොමිස් ආදායමක් ලැබීම
 - (4) කාර්යාලයට රු. 100 000 ක ලී බඩු ණයට ගැනීම
21. ව්‍යාපාරයක වත්කම් සහ වගකීම් යන දෙක ම අඩුවන ගනුදෙනුව කුමක් ද?
- (1) අයිතිකරු රු. 10 000 ක් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් ගැනීම
 - (2) ණයගැතියෙකුගෙන් රු. 7 000 ක් ව්‍යාපාරයට ලැබීම
 - (3) ව්‍යාපාරය රු. 8 000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම
 - (4) ව්‍යාපාරය ණයගිතියෙකුට රු. 5 000 ක් මුදලින් ගෙවීම

22. ව්‍යාපාරයක් කාර්යාලය සඳහා රු. 250 000 ක ලී බඩු 'මොරටු ලී බඩු' වෙතින් අත්පිට මුදලට ගනියි. මෙම ගනුදෙනුවට අදාළ නිවැරදි ද්විත්ව සටහන තෝරන්න.

(1) ගැනුම් ගිණුම	හර	රු. 250 000	(2) ගැනුම් ගිණුම	හර	රු. 250 000
මුදල් ගිණුම	බැර	රු. 250 000	'මොරටු ලී බඩු' ගිණුම	බැර	රු. 250 000
(3) ලී බඩු ගිණුම	හර	රු. 250 000	(4) ලී බඩු ගිණුම	හර	රු. 250 000
මුදල් ගිණුම	බැර	රු. 250 000	'මොරටු ලී බඩු' ගිණුම	බැර	රු. 250 000

● පහත තොරතුරු ඇසුරෙන් අංක 23 සහ 24 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.

- A - ණයට ගැනුම් රු. 20 000
- B - අත්පිට විකුණුම් රු. 30 000
- C - ණයගිතියෙකුට ගෙවීම් රු. 25 000
- D - කාර්යාලයට පරිගණකයක් ණයට ගැනීම රු. 100 000

23. ගෙවීම් වටුවරය මූලාශ්‍ර ලේඛනය ලෙස භාවිත කරන ගනුදෙනුව වන්නේ

- (1) A ය. (2) B ය. (3) C ය. (4) D ය.

24. ඉහත A, B, C හා D යන ගනුදෙනු සටහන් කිරීමට භාවිත නොකරන මූලික සටහන් පොත කුමක් ද?

- (1) ගැනුම් ජර්නලය (2) විකුණුම් ජර්නලය
(3) මුදල් පොත (4) පොදු ජර්නලය

25. ද්විත්ව සටහන, මූලික සටහන් පොත් දෙකක සටහන් කරනු ලබන ගනුදෙනුව තෝරන්න.

- (1) ණයගැතියෙකුගෙන් රු. 15 000 ක වෙත්පතක් ලැබීම
(2) සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම සඳහා රු. 3 600 ක් ලැබීම
(3) ව්‍යාපාරයට රු. 2 500 000 ක මෝටර් රථයක් අත්පිට මුදලට ගැනීම
(4) අයිතිකරුගේ පෞද්ගලික රක්ෂණ වාරිකය වූ රු. 10 000 ව්‍යාපාරයේ මුදලින් ගෙවීම

26. රෙහාන්ගේ ව්‍යාපාරයේ 2023.03.31 දිනට සුළු මුදල් පොතේ ශේෂය රු. 500 ක් විය. 2023.04.01 දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම සඳහා රු. 4 500 ක් ලැබුණි. 2023.04.30 දින සුළු මුදල් පොතේ ශේෂය රු. 400 ක් විය. 2023.05.01 දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම සඳහා ලැබූ මුදල්

- (1) රු. 4 500 කි. (2) රු. 4 600 කි. (3) රු. 5 000 කි. (4) රු. 5 400 කි.

27. ශක්ති ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනුවකට අදාළ ලෙජරයේ තැබූ ද්විත්ව සටහන පහත දැක්වේ.

බැංකු ගිණුම	හර	රු. 12 000
විකුණුම් ගිණුම	බැර	රු. 12 000

ඉහත ද්විත්ව සටහනට අදාළ ගනුදෙනුව තෝරන්න.

- (1) ණයගැතියෙකුගෙන් ලද රු. 12 000 ක වෙත්පත බැංකුවේ තැන්පත් කිරීම
(2) අත්පිට විකුණුම් සඳහා ලද රු. 12 000 ක වෙත්පත සුපුන්ට පැවරීම
(3) අත්පිට විකුණුම් සඳහා ලද රු. 12 000 ක වෙත්පත එම අවස්ථාවේ ම බැංකුවේ තැන්පත් කිරීම
(4) පසුගිය සතියේ විකුණුම් සඳහා ලැබූ රු. 12 000 ක වෙත්පත බැංකුවේ තැන්පත් කිරීම

28. සත්සර ව්‍යාපාරයේ 2023.03.31 දිනට බැංකු ගිණුමේ ශේෂය රු. 12 500 ක් විය. එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය රු. 9 000 කි. මෙම වෙනසට බලපෑවේ එක් ගනුදෙනුවක් පමණි. එම ගනුදෙනුව වන්නේ

- (1) ණයගැතියෙකු විසින් සෘජුව ම ව්‍යාපාරයේ බැංකු ගිණුමට එවන ලද රු. 3 500 ක මුදල ය.
(2) ව්‍යාපාරයේ බැංකු ගිණුමට සෘජුව ම එවන ලද රු. 3 500 ක ලාභාංශ ආදායම ය.
(3) බැංකුවට ඉදිරිපත් නොකළ ව්‍යාපාරය විසින් ණයගිතියෙකුට නිකුත් කළ රු. 3 500 ක වෙත්පත ය.
(4) ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවන ලද රු. 3 500 ක විදුලි බිල ය.

29. බැංකු ප්‍රකාශනය ලැබීමෙන් පසු, ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂ සංශෝධනය කිරීමේ දී බැංකු ගිණුමට හර කරනු ලබන ගනුදෙනුව තෝරන්න.
- (1) ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ විදුලි ගාස්තු රු. 2 500
 - (2) බැංකුව අයකරගත් වෙත්පොත් ගාස්තුව රු. 1 500
 - (3) ණයගැතියෙකු විසින් සෘජුව ම බැංකුවේ තැන්පත් කළ මුදල රු. 5 000
 - (4) බැංකුව අයකරගත් සේවා ගාස්තුව රු. 2 000

30. ලාභ අරමුණු කර නොගත් සංවිධාන නිශ්චිත කාලච්ඡේදයක් තුළ සිදුකළ ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ගණනය කිරීම සඳහා පිළියෙල කරන්නේ
- (1) ආදායම් හා වියදම් ගිණුම් ය.
 - (2) ලැබීම් හා ගෙවීම් ගිණුම් ය.
 - (3) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ය.
 - (4) වෙළෙඳ හා ලාභාලාභ ගිණුම් ය.

31. ක්‍රීඩා සමාජයක ලැබීම් හා ගෙවීම් ගිණුමේ සටහන් වන නමුත් ආදායම් හා වියදම් ගිණුමේ ඇතුළත් නොවන ගනුදෙනුව කුමක් ද?
- (1) ක්‍රීඩා උපකරණ මිලට ගැනුම් රු. 2 500
 - (2) සාමාජික මුදල් ලැබීම් රු. 5 000
 - (3) පුවත්පත් විකුණුම් රු. 2 000
 - (4) ක්‍රීඩා උපකරණ ක්ෂය රු. 1 000

- පහත තොරතුරු ඇසුරෙන් අංක 32 සිට 34 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2023.01.31 දිනෙන් අවසන් මාසය තුළ ශ්‍රී අල්මාරි නිෂ්පාදනය කරන ව්‍යාපාරයකට අදාළ වියදම් පහත දැක්වේ.

	රු.
A - ශ්‍රී මිල දී ගැනීම	280 000
B - වඩු කාර්මික වැටුප	200 000
C - වැලි කඩදාසි, පොලිෂ්, ඇණ ආදී ද්‍රව්‍ය සඳහා	15 000
D - විදුලි බිල	12 000
E - මෝස්තර නිර්මාණ වියදම	17 000
F - යන්ත්‍ර අලත්වැඩියා වියදම	5 000

32. ශ්‍රී අල්මාරි නිෂ්පාදනයේ ප්‍රාරම්භක පිරිවැය ගණනය කිරීමට අදාළ අයිතම පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
- (1) A හා B
 - (2) A, B හා C
 - (3) A, B හා E
 - (4) A, B, C හා E
33. 2023.01.31 දිනෙන් අවසන් මාසය සඳහා ශ්‍රී අල්මාරි නිෂ්පාදනයට අදාළ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය වන්නේ
- (1) රු. 17 000 කි.
 - (2) රු. 32 000 කි.
 - (3) රු. 44 000 කි.
 - (4) රු. 49 000 කි.
34. ශ්‍රී අල්මාරි නිෂ්පාදනයේ වක්‍ර ද්‍රව්‍ය පිරිවැයට අදාළ වියදමක් වන්නේ
- (1) A ය.
 - (2) B ය.
 - (3) C ය.
 - (4) D ය.

- පහත තොරතුරු ඇසුරෙන් අංක 35 සිට 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2022.01.01 දින ආරම්භ කරන ලද අමරගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සමෙන් උපුටාගත් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

	රු.
ප්‍රාග්ධනය	200 000
මුදල් ශේෂය	28 000
විකුණුම්	300 000
ණයගැතියෝ	35 000
ණයගිම්යෝ	45 000
ගැනුම්	190 000
ලී බඩු හා උපකරණ	120 000
10% බැංකු ණය	100 000

අමරගේ තොරතුරු :

- වර්ෂය තුළ දී ගොඩනැගිලි කුලී ලෙස රු. 24 000 ක් මුදලින් ගෙවා ඇති අතර, මාසික ගොඩනැගිලි කුලිය රු. 2 500 කි.
- ලී බඩු හා උපකරණ වාර්ෂිකව 5% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කෙරේ.
- 2022.12.31 දිනට ණයගැති ශේෂයෙන් රු. 5 000 ක් බොල් ණය ලෙස කපා හැරිය යුතු ය.
- බැංකු ණය මුදල ලබාගෙන ඇත්තේ 2022.07.01 දින ය. 2022.12.31 දින තෙක් පොලිය ගෙවා නොමැත.
- 2022.12.31 දිනට ඉතිරි භෝගය රු. 44 000 කි.

35. අමරගේ ව්‍යාපාරයේ දළ ලාභය නිවැරදිව ගණනය කිරීම දැක්වෙන පිළිතුර තෝරන්න.

- රු. 300 000 - රු. 190 000
- රු. 190 000 - රු. 44 000
- රු. 300 000 - (රු. 190 000 + රු. 44 000)
- රු. 300 000 - (රු. 190 000 - රු. 44 000)

36. අමරගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ගොඩනැගිලි කුලී වියදම කොපමණ ද?

- රු. 2 500
- රු. 6 000
- රු. 24 000
- රු. 30 000

37. අමරගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් වන්නේ

- ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය රු. 6 000 කි.
- ගෙවිය යුතු බැංකු ණය පොලී රු. 10 000 කි.
- ගෙවූ ගොඩනැගිලි කුලී රු. 24 000 කි.
- බැංකු ණය රු. 100 000 කි.

38. අමරගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන පරිපාලන වියදම් අයිතම පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.

- ලී බඩු ක්ෂය, ණය පොලී
- බොල් ණය, ගොඩනැගිලි කුලී
- ගොඩනැගිලි කුලී, ලී බඩු ක්ෂය
- බොල් ණය, ණය පොලී

39. අමරගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ලාභාලාභ ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු බැංකු ණය පොලිය වන්නේ

- රු. 5 000 කි.
- රු. 10 000 කි.
- රු. 100 000 කි.
- රු. 105 000 කි.

40. 2022.12.31 දිනට අමරගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන ණයගැති වටිනාකම

- රු. 5 000 කි.
- රු. 30 000 කි.
- රු. 35 000 කි.
- රු. 40 000 කි.

සියලුම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது (All Rights Reserved)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka

60 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2022 (2023)
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2022 (2023)
General Certificate of Education (Ord. Level) Examination, 2022 (2023)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
வணிகக் கல்வியும் கணக்கீட்டும்
Business and Accounting Studies

I, II
I, II
I, II

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය II

උපදෙස්:

- * පළමුවන ප්‍රශ්නය ඇතුළුව I කොටසෙන් ප්‍රශ්න දෙකක් ද, II කොටසෙන් ප්‍රශ්න දෙකක් ද බැගින් තෝරාගෙන ප්‍රශ්න පහතට පමණක් පිළිතුරු සපයන්න.
- * උපදෙස් දී ඇති පරිදි ප්‍රශ්න පහතට පමණක් පිළිතුරු සපයන්න. ඊට වැඩියෙන් ලියා ඇති පිළිතුරු, අයදුම්කරු විසින් කපා හැර නොමැති අවස්ථාවල දී ලකුණු නොකර ම කපා හරිනු ලැබේ.

1. පහත සිද්ධිය ඇසුරෙන් අංක (i) සිට (x) දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

පොලොන්නරුවේ පදිංචි රාජා 2023.01.01 දින රු.800 000 ක් යොදවා සහල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් 'හෙළ සහල්' නමින් කුලියට ගත් ගොඩනැගිල්ලක ආරම්භ කරන ලදී. එදින ම 12% වාර්ෂික පොලියකට රු.500 000 ක ණය මුදලක් ග්‍රාමීය බැංකුවෙන් ලබාගෙන රු.900 000 ක් වටිනා වී මෝලක් සහ රු.100 000 ක අනෙකුත් උපකරණ මිල දී ගන්නා ලදී.

ව්‍යාපාර පරිපාලන උපාධිය නිමවා පැමිණි රාජාගේ පුත්, කෝසල මෙම ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සිදු කරයි. තම්බාගත් වී අවටේ වේලීම සහ වී කෙටීම සඳහා සුදුන් බඳවා ගන්නා ලදී.

2023.01.31 දිනෙන් අවසන් මාසය තුළ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

	රු.
අත්පිට මුදලට වී මිල දී ගැනීම	150 000
අත්පිට මුදලට සහල් විකිණීම	431 500
විදුලි බිල්පත ගෙවීම	15 000
සේවක වැටුප ගෙවීම	60 000
බෙදාහැරීමේ රථ කුලී ගෙවීම	40 000
කළමනාකරුගේ වේතනය ගෙවීම	50 000
දහසියා විකිණීම	50 000

අමතර තොරතුරු:

- වී මෝල වාර්ෂිකව 12% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතු ය.
- 2023.01.31 දිනට ඉතිරි සහල් හෝ වී නොග නොමැත.
- බැංකු ණය මුදල සඳහා 2023.01.31 දිනට පොලිය ගෙවා නොමැත.
- මාසික ගොඩනැගිලි කුලී රු.10 000, 2023.01.31 දින කෙක් ගෙවා නොමැත.

පසුගිය කන්නයේ පැවති දැඩි නියතය නිසා වී නිෂ්පාදනය අඩු වීමත් සමඟ සහල් නිෂ්පාදකයින් අතර දැඩි තරගකාරීත්වයක් පැවතුණි. රජය වී මිල දී ගැනීම සඳහා පාලන මිලක් ද නියම කරන ලදී. මේ නිසා 'හෙළ සහල්' ව්‍යාපාරය සහල් කිලෝග්‍රෑමයක විකුණුම් මිල රුපියලකින් අඩු කිරීමට තීරණය කර ඇත.

- (අ) 'හෙළ සහල්' ව්‍යාපාරය සපුරාලනු ලබන මිනිස් වූවමනාව කුමක් ද?
- (ආ) 'හෙළ සහල්' ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්ව දෙකක් නිදසුන් සහිතව සඳහන් කරන්න.
- (ii) 'හෙළ සහල්' ව්‍යාපාරයේ නිෂ්පාදන සාධක වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය සඳහා නිදසුන බැගින් සිද්ධියෙන් උපුටා ලියන්න.
- (iii) (අ) 'හෙළ සහල්' ව්‍යාපාරයේ ශක්තියක් සහ තර්ජනයක් සඳහන් කරන්න.
- (ආ) සිද්ධියේ ඇතුළත් 'හෙළ සහල්' ව්‍යාපාරයේ ආර්ථික පරිසර සාධකයක් සඳහා නිදසුනක් ලියන්න.

(iv) 'හෙළ සහල්' ව්‍යාපාරයේ පහත එක් එක් දෑ සඳහා නිදසුන බැගින් ලියන්න.

- (අ) අලෙවිකරණ මිශ්‍රයේ නිෂ්පාදිතය
(ආ) කළමනාකරණ කාර්යයක් වන සැලසුම්කරණය

(v) බැංකු ණය මුදල ලබා ගැනීමට අදාළ ද්විත්ව සටහන වටිනාකම් සහිතව ලියන්න.

(vi) (අ) 'හෙළ සහල්' ව්‍යාපාරය භාවිත කරන මූල්‍ය ලේඛන දෙකක් ලියන්න.

(ආ) 'හෙළ සහල්' ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැය තුළ ඇතුළත් සෘජු පිරිවැයක් සහ වක්‍ර පිරිවැයක් වටිනාකම් සහිතව ලියන්න.

(vii) 2023.01.31 දිනට 'හෙළ සහල්' ව්‍යාපාරයේ අනුගත මුදල ගණනය කරන්න.

(viii) 'හෙළ සහල්' ව්‍යාපාරයේ 2023.01.31 දිනෙන් අවසන් මාසය සඳහා ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්න.

(ix) 2023.01.31 දිනට 'හෙළ සහල්' ව්‍යාපාරයේ ජංගම වගකීම් දෙකක් වටිනාකම් සහිතව සඳහන් කරන්න.

(x) 2023.01.31 දිනට 'හෙළ සහල්' ව්‍යාපාරයේ මුළු වත්කම් හා හිමිකම් ගණනය කරන්න.

(ලකුණු 02 × 10 = 20 යි)

I කොටස - ව්‍යාපාර අධ්‍යයනය

(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

2. (i) ඒක පුද්ගල ව්‍යාපාරයක, ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ලැබෙන වාසි දෙකක් ලියන්න. (ලකුණු 02 යි)

(ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

(අ) ව්‍යාපාරයක් සෑම විට ම මිනිස් අවශ්‍යතාවක් හා වුවමනාවක් සපුරාලයි.

(ආ) ව්‍යාපාරයක් සෑම විට ම ලාභ ලැබීමේ අරමුණින් ආරම්භ කරනු ලැබේ.

(ඇ) ව්‍යාපාරයක ඇල්මැති පාර්ශ්ව සෑම විට ම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් වේ.

(ඊ) සංස්ථාපිත සමාගමක ආයෝජනයකුගේ වගකීම, ආයෝජන මුදලේ වටිනාකමට සීමා වේ. (ලකුණු 02 යි)

(iii) සීමාසහිත 'ලක් තේ' පොද්ගලික සමාගම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව 0.50 හෙක්ටයාරයක් ජනතාවට නළු ලීම් 50 ක් ස්ථාපනය කර දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

(අ) ව්‍යාපෘතිය මගින් සපුරාලන මිනිස් අවශ්‍යතාව හා වුවමනාව පිළිවෙළින් ලියන්න.

(ආ) සිද්ධියේ ඇතුළත් ව්‍යාපාර සංවිධාන දෙකක් සඳහන් කර, ඒවා අයිතිය අනුව වර්ග කර දක්වන්න.

(ලකුණු 02 යි)

(iv) ව්‍යාපාර දෙකක් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග දෙකක් පහත දැක්වේ.

A - ෆාස්ට් කැෂ් (Fast cash) මූල්‍ය සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශවලට අනුව තම තැන්පතු සඳහා වාර්ෂික පොලිය 15% සිට 20% දක්වා ඉහළ දැමීම

B - 'අමරස' කපු නිෂ්පාදකයෝ, අන්තර්ජාලයෙන් ඇණවුම් කරන ගනුදෙනුකරුවන් සඳහා නව පරිගණක යෙදුමක්, එන්ඩ් සොෆ්ට්වේයා (End Software) පොද්ගලික සමාගමෙන් ලබා ගැනීම

(අ) ඉහත A හා B ක්‍රියාමාර්ගවලට අදාළ පරිසර සාධක නම් කරන්න.

(ආ) ඉහත A හා B හි ඇතුළත්

1. සේවා සපයන ව්‍යාපාරයක් සඳහන් කරන්න.

2. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් සඳහන් කරන්න.

(ලකුණු 02 යි)

(මුළු ලකුණු 08 යි)

3. (i) ප්‍රවාහන මූලිකාංග නම් කරන්න.

(ලකුණු 02 යි)

(ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

(අ) අවසාන පාරිභෝජනය සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීම සිල්ලර වෙළෙඳාම වේ.

(ආ) සන්නිවේදන ක්‍රියාවලියක පණිවුඩය ලබන්නා, පණිවුඩය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය, ප්‍රතිපෝෂණයයි.

(ඇ) ණයපතක් ලබා ගැනීම සඳහා පුද්ගලයෙකුට බැංකුවක ගිණුමක් කිසිය යුතු වේ.

(ඊ) ජීවිතයක් හෝ දේපළක් රක්ෂණය කිරීමට යම් පාර්ශ්වයකට ඇති නීත්‍යානුකූල අයිතිය, රක්ෂා හිමිකම වේ.

(ලකුණු 02 යි)